

හැඳින්වීම.

සමාජය තැමූහි මිනා ප්‍රචාරය තුළ අකාලයේ හිටි නොපෙනි යන ප්‍රචාරකාවයන් මෙන්ම සමාජය සම්ග ගැලවීන් සමාජයන් සම්ග සහතිවය ඇති කර ගනිමින් සම්ප්‍රදායක් ලෙස වර්ධනය වන ප්‍රචාරකාවයන්ද වේ. නර්තනයද එලෙස සමාජ ප්‍රචාරය තුළ නිෂ්පත්‍ර වූ ඇපුරුව අංශයකි. එහි විවිධ සම්ප්‍රදායන් මෙන්ම විවිධ ප්‍රචාරකාවයන්ද පවතී. ඇතැම් එවා ප්‍රචාරකාවයක් ලෙස ආරම්භ වී උපන්ගැසීම මිය යයි.

ලාංස්කෝ නර්තන සම්ප්‍රදාය වර්තමානය වන විට නෙඟාකාරව බෙදා දැක්වා ඇත. එය උඩරට, ප්‍රසාදව හා සබරගමු වශයෙනි. මෙම තුයාගය තුළම ස්වභිජ අන්තර්‍යා ලක්ෂණ පිළිබු වේ. මින් සබරගමු සම්ප්‍රදාය අඩිය පුරිලේං ඉණාග විළින් පරිපුරුණ බව දැක්වා හැකිය. එම සම්ප්‍රදාය තුළ අනෙකුත් සම්ප්‍රදායන් තුළ දැකිය නොහැකි ඇපුරුව නර්තනාංශයක් ලෙස සබරගමු මහ සමන් දේවාලය මුළු කර ගනිමින් ආරම්භ වූ දිග්ගෙයි නර්තනය දැක්වා හැකිය. මෙය ලාංස් නර්තන සම්ප්‍රදායට අයත් වුවක් බව දැක්වේ. එමෙන්ම මෙය රු දැක්වන්නේ ස්ථින් විසින් විම පුරිලේං වන අතරම එය ඉදිරිපත් කාරුණික් සමන් දේවාලය තුළ පවතින දිග්ගෙයි නැමූහි ගාසය තුළයි. මූලික වශයෙන් මෙම නර්තනයට දායක වන පිරිස පිළිබඳව ඇස්ට්‍රිව්‍යෙන් නර්තනය උදෙසා විසින්දෙනෙකුගෙන් යුත් පිරිසක්ද ගායනය සහ වාදනය සඳහා හයදෙනෙක් පමණක් සහායී වූ බව යදහන් කළ හැකිය. මෙහිදී මාණිකා තම් නර්තන නිශ්චයක් පිළිබඳව ද කුටි තිළය හා මොට්ටුක්කාර නිළය වශයෙන් එ හා සම්බන්ධ අනෙකුත් කාරුයන් සඳහා කාරු මෙන්ඩලයක් ද විය. මෙම නර්තනය මූලික වශයෙන් අවස්ථා හතකදී ගොදාගත් බව දැක්වා හැකිය. මින් අයද ක්රියාකාරී තුළදී වැඩි වශයෙන් මෙම නර්තනය ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වේ. "මෙම නර්තනය සබරගමු සමන් දේවාල පෙරහැර සමයේදී දින පහක් ඉදිරිපත් කර ඇති බව බැංසුල ලියනාගේ මහකා දැක්වයි."¹

සමාජයේ විවිධ අභිමතාර්ථ මත නර්තනය සමාජ ගෙවි ඇති බව දැකිය හැක. සුෂ්කන්ධිය, රෝග නිවාරණය වැනි දුනාර්ථයන් මෙන්ම රුපුන් පිනාවීම හා විවිධ ආගමික උත්සව එ යටෙන් දැක්වා හැක. එහෙත් දිග්ගෙයි නර්තනය අවුරුදුදේ පුබාන කාරිකායන් හතර තුළ සමන් දේවාලය තුළ රු දැක්වා තිබිමත් එයින් උස්කරුණුවන් අවස්ථා වූ ඇසළ පෙරහැර අවස්ථා හතරක රු දැක්වා තිබිමත් නිසා මෙම නර්තනය ආගමික උත්සව හා සම්බන්ධ දුනාර්ථයන් පමණක් වූ නර්තනයක් බව පැහැදිලි ය. කෙසේ නමුන් මෙම නර්තනය දේව දුනා නර්තනයක් වන බැවිනුත් මිනිසාගේ මතස් ස්ථානාරිත්වයට මෙය සම්බන්ධ වන්නේ කිහිම් ජ්වරුපෘශ්‍යන්ද යන්න වැදුගෙන් වේ. මිනිසා මූලික වශයෙන් දේවාගම, දේවාත්මියන් හා ඇදුනීම, විශ්වාස නොරහිත ගොමුවූප්‍රාග්‍ය මානසික බිඳුවැට් මගිනි. යම් සහනයක් බලාපොරොත්තුවෙන් විවිධ දේ සිදු කළ අතර බාර්හාර වීම් ආදිය මෙන්ම සැරියට විවිධ පිඩා පැමිණවීම්, (ලේ කුටු ගසා ගැනීම, සිරුර විදීම, ගිනි පැයිම, දුරු සර්ංස විවා බිම පෙරහැර) සිදු කළ බව ද දුද දුනා පිළිස නර්තනයන්ද සිදු කළ බව ද මේවා මූලික වශයෙන් දකුණු ඉත්දීය ආහාරයන් ලක්දීවට පැමිණ ලංකාවට ආවේණික සම්ප්‍රදායක් ලෙස

¹ ලියනාගේ වැංසුල, එස්තිකාරීක රෝගපුර සබරගමු පළාත් සභාව, 1991, පිටු 194

වර්ධනය වූ බව දැකිය ගැනීය. දිග්ගෙයි නරතනයට ද එයින් යම් ආහාරයක් ලැබෙන්නට ඇත.

මිනිසාගේ කය මනසටත් මනස කයටත් ගතික වශයෙන් සම්පූලිතතාවයක පවතී. රම නිසා මනසේ පිළිවිශුවන කායික ක්‍රියා කොරෝනි ද බලපරිත්වන බව පැහැදිලි වේ. දිග්ගෙයි නරතනය ඇල ද මිනිසාගේ මනස් මූලික ක්‍රියාකාරකම වල බලපෑම පෙන්වුම් කරන්නක් වන හෙයින් මෙම තත්ත්වයට විශ්වෙෂණයට බඳුන් නිරිම මෙහි අපේක්ෂාවයි.